



ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம்
SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION



**ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් සඳහා වන දෙවන
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2020(II)**

කාලය: පැය 03

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (19)

විභාග අංකය
Index No / சுட்டெண்

- සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.
- ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

01. I. රජයේ දෙපාර්තමේන්තුවක් විසින් ක්‍රියාත්මක කරනු ලබන වියදම් වැඩ සටහනක කාර්යසාධනය මැනීම වශයෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කර කාර්යසාධනය මැනීම සඳහා භාවිත කළ හැකි ශීල්පීය ක්‍රම තුන (03) කෙටියෙන් පැහැදිලි කරන්න.
- II. එක්තරා පළාත් සභාවක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් විසින් ක්‍රියාත්මක කරන ලද වියදම් වැඩසටහනක අදාළ විස්තර පහත වගුවෙන් දැක්වේ.

(ලකුණු 08)

නිර්ණායකය (Metric)	සැලසුම (Planned)	සත්‍ය (Actual)	සම්මත නිර්ණායකය (Industry Standard)
වැඩසටහන ආරම්භ කළ දිනය	10.05.2023	20.11.2023	
වැඩසටහන අවසන් කළ දිනය	30.11.2023	20.09.2024	ආරම්භ කළ දිනයේ සිට මාස 6
වැඩ සටහන සඳහා වියදම රුපියල් මිලියන	60	90	75
ප්‍රතිලාභීන් සංඛ්‍යාව	1200	750	1000
අස්වැන්නේ වටිනාකම රුපියල් මිලියන	150	100	180
රාජ්‍ය නිලධාරී මුළු දායකත්වය පැය	36000	50000	26000
රාජ්‍ය නිලධාරීන් විසින් ඉල්ලුම් කරනු ලබන අතිකාල දීමනා පැය	0	10000	0

a) ඉහත වගුව මගින් දක්වා ඇති විස්තර අනුව පහත සඳහන් නිර්ණායකවල කාර්යසාධනය විශ්ලේෂණය කර දක්වන්න.

(ලකුණු 12)

- i. ගතවූ කාලය
- ii. වැඩසටහනේ වියදම
- iii. නිමවූ හා ප්‍රතිඵලය (Output and Out Come)
- iv. රාජ්‍ය සේවක ශ්‍රම කාර්යක්ෂමතාවය

02. I. ඔබ සේවය කරනු ලබන දෙපාර්තමේන්තුවෙහි කාර්යය භාරය පරිගණක ගත කිරීම මගින් වියදම් හා කාලය ඉතිරිකර ආයතනයේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය ඉහළ නැංවීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික විසර්ජන පනතට ඇතුළත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය විස්තර කරන්න.

(ලකුණු 12)

II. 2023.08.04 දින නිකුත් කරන ලද ජාතික අයවැය චක්‍රලේඛ අංක 04/2023 ලබා දී ඇති මාර්ගෝපදේශය අනුව, ශුන්‍ය පාද අයවැය ක්‍රමයට අනුකූලව ඔබගේ ආයතනයේ වියදම් ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා කටයුතු කරනු ලබන ආකාරය පැහැදිලි කරන්න.

(ලකුණු 08)

03. ඔබගේ දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු වෙනුවෙන් ඡායා පිටපත් යන්ත්‍ර 10 ක් මිලදී ගැනීමට අවධානය යොමු වී ඇත. දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් මෙම යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවට පිටපත් පදනම මත යන්ත්‍ර කුලියට ලබා ගැනීමේ විකල්පයේ ආර්ථික වාසි ද සලකා බලා විකල්ප දෙක පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් පිළියෙල කර නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට ඔබට උපදෙස් ලබා දී ඇති බව සිතන්න.

I. ඡායා පිටපත් යන්ත්‍ර මිලයට ගෙන පවත්වාගෙන යෑම හා ඡායා පිටපත් යන්ත්‍ර කුලියට ලබා ගැනීම යන විකල්ප දෙකෙන් වඩාත් සුදුසු විකල්පය නිර්දේශ කරනු ලබන වාර්තාවට ඔබ ඇතුළත් කරනු ලබන කරුණු ලැයිස්තුවක් පිළියෙල කරන්න.

(ලකුණු 05)

II. මෙම විකල්ප අධ්‍යයනයේදී ඔබ විසින් පහත කරුණුද එක්රැස් කරගෙන ඇත.

- යන්ත්‍රයක ගැනුම් මිල රුපියල් 275,000/= කි.
- යන්ත්‍රය මිලදී ගැනීමේදී පළමු ටෝනරය වෙනම මිලදී ගත යුතු වේ.
- යන්ත්‍රයේ Drum උපාංගයේ ඵලදායිතාවය පිටපත් 132,000 කි.
- වර්ෂයකට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනු ලබන පිටපත් ප්‍රමාණය 100,000 කි.
- යන්ත්‍රයේ ඵලදායි ජීවකාලය වසර 5 කි.

ඉදිරි වසර 5 තුළ අපේක්ෂිත පිරිවැය හා අනෙකුත් විස්තර පහතින් දැක්වේ.

විස්තරය	වසර				
	1	2	3	4	5
ටෝනර් එකක ඵලදාව පිටපත්	50,000	40,000	40,000	40,000	40,000
ඡායා පිටපත් කොළ 1000 මිටියක මිල රුපියල්	2,400	2,400	2,400	3,000	3,000
ටෝනර් එකක වියදම රුපියල්	30,000	15,000	15,000	15,000	15,000
Drum එකකයක වියදම රුපියල්	100,000	100,000	120,000	120,000	120,000
වාර්ෂික සේවා වියදම් රුපියල්	25,000	25,000	30,000	30,000	30,000
යන්ත්‍රය විකිණීමෙන් ආයතනයට ලැබෙන මුදල රුපියල්					25,000
මහ බැංකුව විසින් ඉදිරි වසර 5 සඳහා නිකුත් කරනු ලබන බැඳුම්කර සඳහා වාර්ෂික පොලිය 12.98% යටතේ රුපියල් 1ක වර්තමාන අගය	0.88	0.78	0.69	0.61	0.54

a) ඉහත තොරතුරුවලට අනුව ඡායා පිටපත් යන්ත්‍රය මිලදී ගැනීමේ විකල්ප අවස්ථාවේ ශුද්ධ මුදල් ප්‍රවාහයේ වර්තමාන අගය ගණනය කරන්න. (ලකුණු 10)

b) දෙවන විකල්පය භාවිත කරන්නේ නම් වෙනත් කිසිදු වියදමක් වැය නොවන අතර ලබාගනු ලබන පිටපතකට රු 6.00 ගෙවීමට සිදුවේ නම් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදුකර වඩාත් වාසිදායක විකල්පය කවරේද යන්න සඳහන් කරන්න. (ලකුණු 05)

04. I. ආයතනයක 'පාලන පරිසරය' අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම සඳහා බලපාන ආකාරය පැහැදිලි කරන්න. (ලකුණු 10)

II. රාජ්‍ය ආයතනයක පාලන පරිසරය ශක්තිමත් කිරීම සඳහා අභ්‍යන්තර විගණකවරයෙකු විසින් කටයුතු කළ යුතු ආකාරය විස්තර කරන්න. (ලකුණු 10)

05. කෙටි සටහන් ලියන්න.

- රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී භාණ්ඩාගාරයේ කාර්යයභාරය
- රාජ්‍ය ගිණුම්කාරක සභාව
- 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත
- 'මුදලට අගය' (Value for Money) සංකල්පය

(ලකුණු 5x4=20)
